

ජීර්ඝිදු වීම

[සිංහල - Sinhala - سنهالي]

කතෘ

අජ් ජෙය්ක් මාහිර් රමඩින්

සංස්කරණය කිරීම

මුහම්මද් අසාද්

2013 - 1434

IslamHouse.com

الطهارة

« باللغة السنهالية »

ماهر رمدين

مراجعة: محمد آساد

2013 - 1434

IslamHouse.com

1) عَنْ أَمِيرِ الْمُؤْمِنِينَ أَبِي حَنْصَلَةَ عُمَرَ بْنِ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ إِنَّمَا الْأَعْمَالُ بِالنِّيَّاتِ - وفي رواية: بالنية - وَإِنَّمَا لِأَمْرٍ مَا نَوَى فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى اللَّهِ وَرَسُولِهِ فَهَاجَرَتْهُ إِلَى اللَّهِ وَرَسُولِهِ وَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى دُنْيَا يُصِيبُهَا أَوْ امْرَأَةٍ يَتَزَوَّجُهَا فَهَاجَرَتْهُ إِلَى مَا هَاجَرَ إِلَيْهِ ()

1. අල්ලාහ්ගේ දුතයාණන් ප්‍රකාශ කළ බවට හඟසා තුමීයගේ පියාණන් වූ කන්තාබ් තුමාණන්ගේ පුතණුවන් වූ වීශවාසවන්තයින්ගේ නායකයා වූ උමර් තුමාණන් විසින් වාර්තා කරන ලදී.

(සියලු ක්‍රියාවන් වේතනාවන් අනුවය. සෑම කෙනෙකුම සිතන දෑ ඔහුට ඇත. කවරෙකුගේ දේශතරණය අල්ලාහ් වෙනුවෙන් හා ඔහුගේ ධර්ම දුතයාණන් වෙනුවෙන් පිහිටියේ ද ඔහුගේ දේශතරණය අල්ලාහ් වෙනුවෙන් හා ඔහුගේ ධර්ම දුතයාණන් වෙනුවෙන් පිහිටිය. කවරෙකුගේ දේශතරණය මෙලොව ලබන්නා වූ යම් දෙයක් වෙනුවෙන් පිහිටියේ ද එසේ නොමැතිනම් කාන්තාවක් විවාහ කර ගැනීම වෙනුවෙන් පිහිටියේ ද ඔහු කවර දේ වෙනුවෙන් දේශතරණය කළේ ද එය ඒ වෙනුවෙන්ම පිහිටෙනු ඇත.)

2) عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ((لَا يَقْبَلُ اللَّهُ صَلَاةَ أَحَدِكُمْ إِذَا أَحْدَثَ حَتَّى يَتَوَضَّأَ))

2. අල්ලාහ්ගේ දුතයාණන් ප්‍රකාශ කළ බවට අබු හුරේයිරා රළියල්ලාහු අන්තූ තුමාණන් විසින් වාර්තා කරන ලදී. (ඔබ අතූරින් කෙනෙකුට කීලුට ඇති වූ විටක ඔහු වුඵ ධෝවනය කරන තෙක් ඔහුගේ සලාතය අල්ලාහ් පිළි නොගන්නේය.)

3) عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو بْنِ الْعَاصِ وَأَبِي هُرَيْرَةَ وَعَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهُنَّ قَالُوا : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَيْلٌ لِلْأَعْقَابِ مِنَ النَّارِ

3. අල්ලාහ්ගේ දුතයාණන් ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු ආස් තුමාණන්, අබු හුරේයිරා තුමාණන් හා ආයිෂා තුමිය විසින් වාර්තා කරන ලදී. (-චුළු කිරීමේදී ජලය නොතැවරුනු- විලුඹු වලට නිරයේ විනාශය ඇති වේවා.)

4) عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ: أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ إِذَا تَوَضَّأَ أَحَدُكُمْ فَلْيَجْعَلْ فِي أَنْفِهِ مَاءً ثُمَّ لِيَسْتَنْشِرْ وَمَنْ اسْتَجْمَرَ فَلْيُوتِرْ وَإِذَا اسْتَيْقَطَ أَحَدُكُمْ مِنْ نَوْمِهِ فَلْيَغْسِلْ يَدَهُ قَبْلَ أَنْ يُدْخِلَهَا فِي الْإِنَاءِ ثَلَاثًا. فَإِنَّ أَحَدَكُمْ لَا يَدْرِي أَيْنَ بَاتَتْ يَدُهُ. وَفِي لَفْظٍ لِمُسْلِمٍ : ((فَلْيَسْتَنْشِقْ بِمَنْحَرِيهِ مِنَ الْمَاءِ)) وَفِي لَفْظٍ ((مَنْ تَوَضَّأَ فَلْيَسْتَنْشِقْ))

4. සැබැවින්ම අල්ලාහ්ගේ දුතයාණන් ප්‍රකාශ කළ බව අබු හුරේයිරා රජියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී. (ඔබ අතුරින් කෙනෙකු චුළු ගන්නා විට ඔහුගේ නාසය තුළට ජලය ගෙන පසුව පිරිසිදු කළ යුතුයි. කවරෙකු (පිරිසිදු කිරීම සඳහා) ගල් භාවිතා කරන්නේ ද ඔහු ඔත්තේ සංඛ්‍යාවක් අනුගමනය කළ යුතුයි. ඔබ අතුරින් කෙනෙකු නින්දෙන් අවදි වූ විට තම දෙඅත් භාජනයට දැමීමට පෙර සෝදා ගත යුතුයි. සැබැවින්ම තම දෑත් රාත්‍රියේ තැන්පත් වූයේ කොතැනකදැයි ඔබ අතුරින් කිසිවෙකු නොදන්නේය.)

මුස්ලිම්හි සඳහන් ප්‍රකාශයක (තම කුඩා ඇතිල්ලෙන් ජලය ගෙන නාසය පිරිසිදු කළ යුතු) යැයි සඳහන් වී ඇත.

තවත් ප්‍රකාශයක (කවරෙකු චුළු දෝවනය කරන්නේ ද ඔහු නාසය පිරිසිදු කළ යුතුයි.)

5) عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ: أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ ((لَا يُولَنَّ أَحَدُكُمْ فِي الْمَاءِ الدَّائِمِ ثُمَّ يَغْتَسِلُ مِنْهُ)) وَلِمُسْلِمٍ : ((لَا يَغْتَسِلُ أَحَدُكُمْ فِي الْمَاءِ الدَّائِمِ وَهُوَ جَنْبٌ))

5. සැබැවින්ම අල්ලාහ්ගේ දුතයාණන් ප්‍රකාශ කළ බව අබු හුරේයිරා තුමා විසින් වාර්තා කරන ලදී. (ඔබ අතුරින් කිසිවෙකු නොගලා යන රැදී පවතින ජලයේ මුත්‍රා නොකළ යුතුයි. අනතුරුව ඔහු එයින් සෝදා ගනී.) මුස්ලිම්හි සඳහන් තවත් ප්‍රකාශයක (ඔබ අතුරින් කෙනෙකු කිලිටි තත්වයේ සිටියදී රැඳී ඇති ජලයේ සනානය නොකළ යුතුයි.)

6) عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: ((إِذَا شَرِبَ الْكَلْبُ فِي إِنَاءٍ أَحَدِكُمْ فَلْيَغْسِلْهُ سَبْعًا)) وَلِمُسْلِمٍ ((أَوْلَاهُنَّ بِالتُّرَابِ)).

6. සැබැවින්ම අල්ලාහ්ගේ දුතයාණන් ප්‍රකාශ කළ බව අබු හුරේයිරා තුමාණන් විසින් වාර්තා කරන ලදී. (ඔබ අතුරින් කිසිවෙකුගේ භාජනයෙහි සුනඛයෙකු පානය කළේ නම් එය සත් වතාවත් සේදිය යුතුයි.) මුස්ලිම්හි සඳහන් ප්‍රකාශයක (ඒවායින් එක් වතාවක් පස් මගින් විය යුතුය) යැයි සඳහන් වී ඇත.

7) وَهُوَ فِي حَدِيثِ عَبْدِ اللَّهِ بْنِ الْمُغَلَّلِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: ((إِذَا وَلَغَ الْكَلْبُ فِي الْإِنَاءِ فَاعْسَلُوهُ سَبْعًا وَعَقَرُوهُ النَّامِنَةَ فِي التُّرَابِ))

7. සැබැවින්ම අල්ලාහ්ගේ දුතයාණන් ප්‍රකාශ කළ බව මුස්ලිම්හි අබ්දුල්ලාහ් බින් මුසල්ලාල් තුමාගේ හදීසයක (භාජනයක් තුළ සුනඛයකු ලෙව කෑ විටක එය සත්වතාවක් සෝදන්න. අට වැනි වතාවෙහි පසින් එය ගල්වන්න) යැයි සඳහන් වී ඇත.

8) عَنْ حُمُرَانَ مَوْلَى عُمَانَ بْنِ عَقَانَ أَنَّهُ رَأَى عُمَانَ بْنَ عَقَانَ دَعَا بِوَضُوءٍ فَأَفْرَغَ عَلَى يَدَيْهِ مِنْ إِنَائِهِ فَغَسَلَهُمَا ثَلَاثَ مَرَّاتٍ ثُمَّ ادْخَلَ يَمِينَهُ فِي الْوَضُوءِ ثُمَّ تَمَضَّضَ وَاسْتَنْشَقَّ اسْتَنْشَرَ ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلَاثًا وَيَدَيْهِ إِلَى الْمَرْفَقَيْنِ ثَلَاثًا ثُمَّ مَسَحَ بِرَأْسِهِ ثُمَّ غَسَلَ كُلَّ رِجْلٍ ثَلَاثًا ثُمَّ قَالَ رَأَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ نَحْوَ وَضُؤِي هَذَا وَقَالَ

مَنْ تَوَضَّأَ نَحْوَ وَضْئِي هَذَا ثُمَّ صَلَّى رَكْعَتَيْنِ لَا يُحَدِّثُ فِيهِمَا نَفْسَهُ غَفَرَ اللَّهُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ

8. උස්මාන් ඉඹිනු අඟඟාන් තුමාගේ සේවකයෙකු වූ හුම්රාන් තුමා තමන් උස්මාන් තුමාණන්ව මෙසේ දුටු බවට වාර්තා කරන ලදී. (සැබැවින්ම උස්මාන් රළියල්ලානු අන්හු තුමා ජලය ගෙන එන මෙන් ඉල්ලා සිටියේය. පසුව එම බඳුනෙන් දෝතට ජලය ගෙන තුන් වරක් සේදුවේය. පසුව එතුමාගේ දකුණත ජලයෙහි දමා අනතුරුව කට කලත්වා නාසයට ජලය යොදා පිරිසිදු කළේය. පසුව තම මුහුණ තුන්වරක් සෝදා තම දැත් වැළඹීට දක්වා තුන්වරක් සේදුවේය. පසුව තම හිස ජලයෙන් තැවරීය. පසුව තම දෙපා සේදුවේය. පසුව එතුමා නබිතුමාණන් මේ මා කළ වුළු ධෝවනය මෙන් වුළු කරමින් මෙසේ ප්‍රකාශ කරනු මම දුටුමි. (මේ මා කළ වුළු ධෝවනය මෙන් කවරෙකු වුළු ධෝවනය කර අනතුරුව එහි දී වුළු අවලංගු නොවූ තත්ත්වයෙන් රකආත් දෙකක් ඉටු කළේ ද පාපකම් අතුරින් පෙර කළ දෑ වෙනුවෙන් අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත.)

9 عَنْ عَمْرٍو عَنْ أَبِيهِ شَهِدْتُ عَمْرٍو بْنَ أَبِي حَسَنٍ سَأَلَ عَبْدَ اللَّهِ بْنَ زَيْدٍ عَن وَضْءِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَدَعَا بِتَوْرٍ مِنْ مَاءٍ فَتَوَضَّأَ لَهُمْ وَضْءَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَكْفَأَ عَلَى يَدِهِ مِنَ التَّوْرِ فَغَسَلَ يَدَيْهِ ثَلَاثًا ثُمَّ أَدْخَلَ يَدَهُ فِي التَّوْرِ فَمَضَمَضَ وَاسْتَنْشَقَ وَاسْتَنْشَرَّ ثَلَاثَ عَرَفَاتٍ ثُمَّ أَدْخَلَ يَدَهُ فَغَسَلَ وَجْهَهُ ثَلَاثًا ثُمَّ غَسَلَ يَدَيْهِ مَرَّتَيْنِ إِلَى الْمَرْفَقَيْنِ ثُمَّ أَدْخَلَ يَدَهُ فَمَسَحَ رَأْسَهُ فَأَقْبَلَ بِهِمَا وَأَدْبَرَ مَرَّةً وَاحِدَةً ثُمَّ غَسَلَ رِجْلَيْهِ إِلَى الْكَعْبَيْنِ وَفِي رِوَايَةٍ: بَدَأَ بِمُقَدِّمِ رَأْسِهِ حَتَّى ذَهَبَ بِهِمَا إِلَى قَفَاهُ ثُمَّ رَدَّهُمَا إِلَى الْمَكَانِ الَّذِي بَدَأَ مِنْهُ

9. අම්ර් ඩින් යහයා අල්-මාසිහි තුමාණන් තම පියාණන් විසින් වාර්තා කරන ලද හදිසයක් මෙසේ වාර්තා කරයි. මම අම්ර් ඩින් අබ්ලි හසන් තුමාව මුණ ගැසුණෙමි. එතුමා අබ්දුල්ලාන් ඩින් සෙයිද් තුමාණන්ගෙන් අල්ලාහ්ගේ දුතයාණන් වුළු ධෝවනය කළ

අයුරු පිළිබඳව විමසුවේය. පසුව කුඩා ජල බඳුනක් ගෙනවා ගෙන අල්ලාගත් රසුල්වරයාණන් වුළු බෝවනය කළ අයුරු ඔවුනට ඔහු වුළු බෝවනය කර පෙන්වුයේය. ඔහු කුඩා බඳුන ඇලකර තම දෝතට ජලය වක්කර තම දෙඅත් තුන්වරක් සෝදා ගත්තේය. පසුව කුඩා බඳුන තුළට දෙ අත් දමා අලු තුනක් ජලය ගෙන කට කලත්වා සෝදා නාසයට ජලය යාමට අලස්වා එය බැහැර කර පිරිසිදු කර ගත්තේය. පසුව තම දැන කුඩා බඳුනට දමා තම මුහුණ ද තුන්වරක් සෝදා ගත්තේය. පසුව තම දැන එම කුඩා බඳුනට දමා දෙඅත් වැළඹීට දක්වා සෝදා ගත්තේය. පසුව තම දැන එම කුඩා බඳුනට දමා එයින් තම හිස පිරිමැද්දේය. එක් වරක් දැන් ඉදිරියෙන් ආරම්භ කර පසුපසට ගෙන ගියේය. අනතුරුව දෙපා සෝදා ගත්තේය.

තවත් වාර්තාවක තම හිසෙහි ඉදිරිපසින් ආරම්භ කර පිටු පස දක්වා ගෙන ගොස් නැවතත් ආරම්භ කළ ස්ථානය දක්වා ගෙන ආවේය යැයි සඳහන් වී ඇත.

10) عَنْ عَائِشَةَ قَالَتْ: كَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُعْجِبُهُ التَّيْمُنُ فِي تَنْعُلِهِ وَتَرْجُلِهِ وَطُهُورِهِ وَفِي شَأْنِهِ كُلِّهِ

10. ආයිෂා රළියල්ලාහු අන්තා තුමිය විසින් වාර්තා කරන ලදී. අල්ලාගත් දුතයාණන් එතුමා පාවහන් පැලඳීමේ දී ද හිසකෙස් සැකසීමේ දී ද පිරිසිදු කිරීමේ දී ද එමෙන්ම (සෙසු) සියලු කටයුතුවල දී ද දකුණත ප්‍රිය කරන්නෙකු වුහ.

11) عَنْ نَعِيمِ الْمُجَمَّرِ عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ (إِنَّ أُمَّتِي نَوْنُ يَوْمِ الْقِيَامَةِ غَرًّا مُحَجَّلِينَ مِنْ آثَارِ الْوُضُوءِ فَمَنْ اسْتَطَاعَ مِنْكُمْ أَنْ يُطِيلَ غُرَّتَهُ فَلْيَفْعَلْ) وَفِي لَفْظٍ لِمُسْلِمٍ رَأَيْتَ أَبَا هُرَيْرَةَ يَتَوَضَّأُ فَيَغْسِلُ وَجْهَهُ وَيَدَيْهِ حَتَّى كَادَ يَبْلُغَ الْمَنْكِبَيْنِ ثُمَّ غَسَلَ رِجْلَيْهِ حَتَّى رَفَعَ إِلَى السَّاقَيْنِ ثُمَّ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ إِنَّ أُمَّتِي يَأْتُونَ يَوْمَ الْقِيَامَةِ غَرًّا مُحَجَّلِينَ مِنْ آثَارِ الْوُضُوءِ فَمَنْ اسْتَطَاعَ مِنْكُمْ أَنْ يُطِيلَ غُرَّتَهُ فَلْيَفْعَلْ

11. සැබැවින්ම අල්ලාහ්ගේ දුතයාණන් ප්‍රකාශ කළ බව අබු හුරේයිරා රජියල්ලාහ් අන්හු වීසින් ද එතුමාගෙන් නුඅයිමී අල්-මුජමීර් වීසින් ද වාර්තා කරන ලදී.

(සැබැවින්ම මාගේ සමූහය වුළුවෙහි සලකුණු හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අත්පා දීප්තියෙන් ද මුහුණු දීප්තියෙන් ද කැඳවනු ලබති. ඔබ අතුරින් කවරෙකු තම දීප්තිය දීර්ඝ කර ගැනීමට හැකියාව ඇත්තේ ද ඔහු එය කරන්නවා,)

මුස්ලිම් හි මෙසේ සඳහන් වී ඇත. අබු හුරේයිරා රජියල්ලාහු අන්හු තුමා වුළු ධෝවනය කරනු මම දුටිමි. එතුමා තම මුහුණ හා දෑත් උරහිසට සමීප වන තෙක් සේදුවේය. පසුව තම දෙපා කෙණ්ඩය දක්ව එසවෙන තෙක් සේදුවේය. අනතුරුව අල්ලාහ්ගේ දුතයාණන් (සැබැවින්ම මාගේ සමූහය වුළුවෙහි සලකුණු හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අත්පා දීප්තියෙන් ද මුහුණු දීප්තියෙන් ද කැඳවනු ලබති.) යැයි ප්‍රකාශ කරනු මම දුටිමි. එබැවින් ඔබ අතුරින් කවරෙකු තම මුහුණෙහි දීප්තිය හා අත්පා හි දීප්තිය දීර්ඝ කර ගැනීමට හැකියාව ඇත්තේ ද ඔහු එය කරන්නවා, යැයි ප්‍රකාශ කළේය.

12) وفي لفظ لمسلم: سَمِعْتُ خَلِيلِي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ تَبْلُغُ الْحَلِيَّةُ مِنَ الْمُؤْمِنِ حَيْثُ يَبْلُغُ الْوُضُوءُ

12. මුස්ලිම්හි සඳහන් තවත් වාර්තාවක, (වුළු ධෝවනය - ශරීරයේ කවර ප්‍රදේශයක් - ආවරණය කරන්නේ ද ඒ අනුව මු:මීන්වරයෙකුගේ හැඩ අලංකාරය ද ලැබෙනු ඇත.) යැයි මාගේ මිත්‍ර සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කරනු මම අසා ඇත්තෙමි.

වැසිකිළියට පිවිසීම හා ජලය පරිහරණය පිළිබඳව පාඩම

13) عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ : أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا دَخَلَ الْخَلَاءَ قَالَ اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبْثِ وَالْخَبَائِثِ

13. සැබැවින්ම නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කළ බව අතස් ඉබ්නු මාලික් රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී. (එතුමාණන් වැසිකිළියට පිවිසෙන විට අල්ලාහුමීම ඉන්හි අඌදුබ්ක මිනල්-කුබ්සි වල්-කබාඉසි යනුවෙන් පවසන්නෙකු වුහ.)

තේරුම:- යා අල්ලාහ්, නපුරු පුරුප බලවේගයෙන් ද නපුරු ස්ත්‍රී බලවේගයෙන් ද ආරක්ෂාව ඔබෙන් පතමි.

14) عَنْ أَبِي أَيُّوبَ الْأَنْصَارِيِّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا أَتَيْتُمُ الْغَائِطَ فَلَا تَسْتَقْبِلُوا الْقِبْلَةَ بِغَائِطٍ وَلَا بَوْلٍ، وَلَا تَسْتَدْبِرُوهَا وَلَكِنْ شَرِّقُوا أَوْ غَرِبُوا قَالَ أَبُو أَيُّوبَ فَقَدِمْنَا الشَّامَ فَوَجَدْنَا مَرَا حِيضَ بَنِيَّتٍ قِبَلَ الْقِبْلَةِ فَنَحَرَفْنَا وَنَسْتَغْفِرُ اللَّهَ تَعَالَى

14. අල්ලාහ්ගේ දුතයාණන් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් ප්‍රකාශ කළ බව අබු අය්ශුබ් අල්-අන්සාරි රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී. ((ඔබ මළපහ කිරීමට පැමිණෙන්නේ නම් මළපහ කරන විට දී හෝ මුත්‍රා කරන විට දී කිබ්ලා දිසාවට මුත්‍රණ නොපානු. තවද එයට පසුපස නොපානු. නමුත් නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට මුත්‍රණ පානු.)) අපි සිරියාවට පැමිණියෙමු. එහි ක:බා දෙසට මුත්‍රණ ලා තනන ලද වැසිකිළි අපි දුටුවෙමු. එයින් අප හැරී කීර්තිමත් ගෞරවයට පාත්‍ර අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියෙමු.

15) عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ : رَقَيْتُ يَوْمًا عَلَى بَيْتِ حَفْصَةَ فَرَأَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقْضِي حَاجَتَهُ مُسْتَدْبِرَ الْقِبْلَةَ مُسْتَقْبِلَ الشَّامِ

15. අබ්දුල්ලාහ් ඉබ්නු උමර් ඉබ්නු අල්-කත්තාබ් රජියල්ලාහු අන්තුමා තුමා විසින් වාර්තා කරන ලදී. දිනක් මම හෆ්සාගේ නිවසට ගොඩ වූයෙමි. එවිට නබ්තුමාණෝ සිරියා දේශයට මුහුණලාමින් ද ක:බා දෙසට පසුපසලාමින් ද තම (කැසිකිළි) අවශ්‍යතාව ඉටු කරනු දුටුවෙමි යැයි ප්‍රකාශ කළේය.

16) عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّهُ قَالَ: كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَدْخُلُ الْخَلَاءَ فَأَحْمِلُ أَنَا وَغُلَامٌ نَحْوِي إِدَاوَةً مِنْ مَاءٍ وَعَنْزَةً فَيَسْتَنْجِي بِالْمَاءِ

16. අනස් ඉබ්නු මාලික් රජියල්ලාහු අන්තු තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දුතයාණන් වැසිකිලියට පිවිසුනහ. එවිට මම ද බාල වයසේ පසුවූයෙමි. මා සමඟ ජලයෙන් වූ කුඩා බඳුනක් ද හමින් නිම කරන ලද කුඩා ජල උරයක් ද තිබිණ. එතුමා ජලයෙන් පිරිසිදු කර ගත්හ.

17) عَنْ أَبِي قَتَادَةَ الْحَارِثِ بْنِ رَبِيعٍ الْأَنْصَارِيِّ رَضِيَ اللَّهُ عَنْهُمَا أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَا يُمَسِّكُنَّ أَحَدُكُمْ ذَكَرَهُ بِيَمِينِهِ وَهُوَ يَبُولُ وَلَا يَتَمَسَّحُ مِنَ الْخَلَاءِ بِيَمِينِهِ وَلَا يَتَنَفَّسُ فِي الْإِنَاءِ

17. සැබැවින්ම අල්ලාහ්ගේ දුතයාණන් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් ප්‍රකාශ කළ බව අබු කතාදා අල්-හාරිස් ඉබ්නු රබීර් රජියල්ලාහු අන්තු තුමා විසින් වාර්තා කරන ලදී. (කෙනෙකු මුත්‍රා කරන විට දී දකුණතින් තම ලිංගය ඇල්ලිය නොයුතුයි. තම දකුණතින් වැසිකිළි ගිය පසු සේදිය නොයුතුයි. භාජනය තුළ නොපිඹිය යුතුයි.)

18) عَنْ ابْنِ عَبَّاسٍ قَالَ مَرَّ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِقَبْرَيْنِ فَقَالَ إِنَّهُمَا لِعِدْبَانَ وَمَا يُعِدْبَانُ فِي كَبِيرٍ أَمَا أَحَدُهُمَا فَكَانَ لَا يَسْتَتِرُ مِنَ الْبَوْلِ وَأَمَّا الْآخَرُ فَكَانَ يَمْشِي بِالتَّمِيمَةِ ثُمَّ أَخَذَ جَرِيدَةً رَطْبَةً فَشَقَّهَا نِصْفَيْنِ فَعَرَّزَ فِي كُلِّ قَبْرٍ وَاحِدَةً قَالُوا يَا رَسُولَ اللَّهِ لِمَ فَعَلْتَ هَذَا قَالَ لَعَلَّهُ يُخَفَّفُ عَنْهُمَا مَا لَمْ يَبْيَسَا

18. අඹිදුල්ලාහ් ඉබ්නු අබ්බාස් රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී.

නබී සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් කබීර් (මිණිවළවල්) දෙකක් අසලින් ගමන් කළහ. එවිට මේ දෙදෙනා සැබැවින්ම වේදනා කරනු ලබති. නමුත් මේ දෙදෙනා මහා පාපයන් නිසා වේදනා නොලබති. ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු ඔහු මුත්තා කරන විට ආවරණයක් නොසලසා ගත් කෙනෙකි. අනෙකා කෙලාම් කියමින් ගමන් කළ අයෙකි. අමු ගසක අත්තක් ගෙන එය දෙකට ඉරා කබීර් දෙකෙහිම හිටෙව්වේය. එවිට අල්ලාහ්ගේ දුතයාණනි, ඔබ මෙසේ කළේ ඇයි දැ?යි සහාබිවරු අසා සිටියහ. ඒ දෙක විසළුව නොපවතින කල්තාක් ඔවුන් දෙදෙනා (දඬුවමින්) ලිහිල් කරනු ලබන්නට පුළුවන.

පාඩම - 03

අස්-සිවාක් (දත් පිරිසිදු කිරීම)

19) عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَوْلَا أَنْ أَشُقُّ عَلَى أُمَّتِي أَوْ عَلَى النَّاسِ لَأَمَرْتُهُمْ بِالسَّوَاكِ مَعَ كُلِّ صَلَاةٍ

19. අල්ලාහ්ගේ දුතයාණන් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් ප්‍රකාශ කළ බව අබු හුරේයිරා රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී.

මාගේ සමුහයාට අකීරු කාර්යයක් නොවූයේ නම් සෑම සලාතයකදීම දත් පිරිසිදු කරන මෙන් මම ඔවුන්ට අණ කර සිටිමි.

20) عَنْ حُذَيْفَةَ بْنِ الْيَمَانَ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: كَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ مِنَ اللَّيْلِ يَشُوصُ فَاهُ بِالسَّوَاكِ

20. නබී සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් රාත්‍රියේ අවදි වූ විට තම කට සිවාකයෙන් (බුරුසුවෙන්) මදින්නෙකු වූහ. යැයි හුදෙයිලා ඉබ්නු යමාන් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.

21) عَنْ عَائِشَةَ دَخَلَ عَبْدُ الرَّحْمَنِ بْنُ أَبِي بَكْرٍ عَلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا مُسْنَدْتُهُ إِلَى صَدْرِي وَمَعَ عَبْدُ الرَّحْمَنِ سِوَاكَ رَطْبٌ يَسْتَنْ بِهِ فَأَبَدَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَصْرَهُ فَأَخَذْتُ السَّوَاكَ فَقَصَمْتُهُ وَنَفَضْتُهُ وَطَيَّبْتُهُ ثُمَّ دَفَعْتُهُ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَاسْتَنَّ بِهِ فَمَا رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ اسْتَنَّ اسْتِنَانًا قَطُّ أَحْسَنَ مِنْهُ فَمَا عَدَا أَنْ فَرَّغَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَفَعَ يَدَهُ أَوْ إصْبَعَهُ ثُمَّ قَالَ فِي الرَّفِيقِ الْأَعْلَى ثَلَاثًا ثُمَّ قَضَى وَكَانَتْ تَقُولُ مَا تَبَيْنَ حَافِتِي وَذَاقَتِي

21. ආශිෂා රළියල්ලාහු අනු තුමාණන් විසින් වාර්තා කරන ලදී. අබ්දුර් රහමාන් ඉබ්නු අබ් ඛකර් අස්-සිද්දීක් රළියල්ලාහු අනුතා තුමා නබි සල්ලල්ලාහු අලෙයිති වසල්ලම් තුමාණන් වෙත පිවිසුනහ. මම ද එතුමාණන්ව මාගේ පපුවට තුරුල් කරමින් සිටියෙමි. අබ්දුර් රහමාන් සතුව කට පිරිසිදු කරන අමු මිස්වාක් (කටපිරිසිදු කරන) දැහැටියක් විය. අල්ලාහ්ගේ රසුල්වරයාගේ ඛැල්ම එ දෙසට දිගු විය. එවිට මම එම දැහැටිය ගෙන එය කපා පිරිසිදු කර නබි සල්ලල්ලාහු අලෙයිති වසල්ලම් තුමාණන්ට භාර දුනිමි. එමගින් එතුමා දත් පිරිසිදු කර ගත්හ. මීට වඩා හොඳින් අල්ලාහ්ගේ රසුල්වරයාණන් දත් මදිනු කිසිවිටක මා දැක නැත.

22) عَنْ أَبِي بُرْدَةَ عَنْ أَبِيهِ قَالَ أَتَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَوَجَدْتُهُ يَسْتَنْ بِسِوَاكَ بِيَدِهِ يَقُولُ أَعُ أَعُ وَالسَّوَاكَ فِي فِيهِ كَأَنَّهُ يَتَهَوَّعُ

22. අබු බුසා අල්-අෂඅර් (රළියල්ලාහු අනු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) තුමාණන් අමු දැහැටියකින් මුව පිරිසිදු කරමින් සිටිය දී මම එතුමාණන් ඉදිරියට පැමිණියෙමි. දැහැටියේ පැත්තක් එතුමාගේ දිව මත තිබිණ. එතුමාණෝ 'අ... අ... යනුවෙන් පැවසූහ. වමනය කරන හඬක් හිකුත් කරන්නක් මෙන් තිබිණ. දැහැටිය ද එතුමාණන්ගේ මුවේ තිබිණ.

පාඩම - 04

පා ආචරණ මත පිරිමැදීම

23) عَنْ الْمُغِيرَةَ عَنْ أَبِيهِ قَالَ كُنْتُ مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ فَأَهْوَيْتُ لِأَنْزِعَ خُفِّيهِ فَقَالَ دَعُهُمَا فَإِنِّي أَدْخَلْتُهُمَا طَاهِرَيْنِ فَمَسَحَ عَلَيْهِمَا

23. අල්-මුසිරා ඉඩිනු ෂු:ඩා රළියල්ලාහු අන්හු විසින් වාරිතා කරන ලදී. මම නඩි සල්ලල්ලාහු අලයෙහි වසල්ලම් තුමාණන් සමඟ ගමනක සිටියමේ. චිතූමාගෝපා ආචරණ ගැලවීම සඳහා මම නැමුනමේ. චචට චිතූමාණෝ මසෝපැවසුන, “ඒ දකෙ අනහර දමන්න, සැබැවින්ම ඒ දකෙ පිරිසිදු තත්ත්වයෙන් ඇතුල් කර (පැලඳ) ඇත්තමේ යැයි පැවසුන, පසුව ඒ දකෙ මත පිරි මැද්දාහ.“

24) عَنْ حذيفة بن اليمان رضي الله عنهما قال: كُنْتُ مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَبَالَ، وَتَوَضَّأَ، وَمَسَحَ عَلَيَّ خُفِّيهِ. مُخْتَصِرًا.

24. හුදයෙහි ඩන් අල්-යමාන් රළියල්ලාහු අන්හු විසින් වාරිතා කරන ලදී. මම නඩි සල්ලල්ලාහු අලයෙහි වසල්ලම් තුමාණන් සමඟ චිමචි චිතූමා මුත්රා කළහ. වූසු ධෝවනය කළහ. චිතූමාගෝපා ආචරණ දකෙ මත (පලයෙන්) පිරිමැද්දාහ. (සාරාංශගතව ඉදිරිපත් කර ඇත.)

පාඩම - 05

මදී හා සසෙදු දෑ

(25) عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: كُنْتُ رَجُلًا مَذَّاءً وَكُنْتُ أَسْتَحْيِي أَنْ أَسْأَلَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لِمَكَانِ ابْنَتِهِ مِنِّي فَأَمَرْتُ الْمُقَدَّادَ بْنَ الْأَسْوَدِ فَسَأَلَهُ فَقَالَ (يَغْسِلُ ذِكْرَهُ وَيَتَوَضَّأُ)

وللبخاري ((توضأً، واغسل ذكرك)) ولمسلم (توضأً وانضح فرجك)

25. අලී ඉබ්නි අබි තාලිබ් රලියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී. මම අධිකව මදි (මලලියම සහිත දියරය) හටගන්නකු වමෙ. නබි (සල්ලල්ලාහු අලයෙහි වසල්ලමී) තුමාණන්ගේ දියණිය මා සමඟ සිටින බැවින් චතුමාගනේ (මේ ගැන) විමසීමට ලැජ්ජා වුණමෙ. විබැවින් මම මික්දාද් ඉබ්නු අල්-අස්වද්ට (විය අසන) මනේ අණ කළමෙ. චතුමා ඒ පිළිබඳව ඇසුවසේ . චවට චතුමාණෝ ඔහුගේ ලිංගය සෝදා ගත යුතුයි. තවද වුළු ධර්මවනය කරගත යුතුයැ යි පැවසුහ.

බුහාරියේ සඳහන් වාර්තාවක වුළු ධර්මවනය කරගන්න . තවද ඔබේ ලිංගය සෝදාගන්න' යැයි සඳහන් වී ඇත.

(26) وَعَنْ عَبَّادِ بْنِ تَمِيمٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ زَيْدِ بْنِ عَاصِمِ الْمَازِنِيِّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: شَكِيَّ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الرَّجُلُ الَّذِي يُخَيَّلُ إِلَيْهِ أَنَّهُ يَجِدُ الشَّيْءَ فِي الصَّلَاةِ فَقَالَ لَا يَنْصَرِفُ حَتَّى يَسْمَعَ صَوْتًا أَوْ يَجِدَ رِيحًا

26. අබ්දුල්ලාහ් බින් සයෙද් බින් ආසිමී අල්-මාසිනිය්යි රලියල්ලාහු අන්හු විසින් ද ඔහුගනේ උබ්බාද් ඉබ්නු තමීමී විසින් ද වාර්තා කරන ලදී.

සැබැවින්ම තමන්ට සලාතයේ කිසිවක් හටගැනුනේ යැයි තමන් කරෙහෙ කුතුහලය ඇති කරගත් මිනිසකු පිළිබඳව නබි සල්ලල්ලාහු අලයෙහි වසල්ලමී තුමාණන් වතෙ පැමිණිලි කරනු ලැබිය . චවට චතුමාණෝ (ඔහු හඬ ඇසනෙ තකේ හෝ වාතය (දුගඳ) දැනනෙ තකේ හැරී නොයා යුතුය.) යැයි පැවසුහ.

27) عَنْ أُمِّ قَيْسِ بِنْتِ مِحْصَنِ الْأَسَدِيَّةِ: أَنَّهَا أَتَتْ بِابْنِ لَهَا صَغِيرٍ لَمْ يَأْكُلِ الطَّعَامَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَجْلَسَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجْرِهِ فَبَالَ عَلَى تَوْبِهِ فَدَعَا بِمَاءٍ فَتَضَحَّهُ عَلَى تَوْبِهِ، وَلَمْ يَغْسِلْهُ

27. මිස්සන් අල්-අසදියොගෝදියණිය වූ උමේමු කයිස් නුමය විසින් වාර්තා කරන ලදී. (ආහාර අනුභව නොකරන තම කුඩා බිලිඳා සමඟ අල්ලාන්ගෝරසුල්වරයාණන් වතෙ පැමිණියාය. චතුමාණෝ චතුමාගෝ උකුලතේ ඔහුව වාඩි කරවීය. ඔහු චතුමාගෝ වස්තරයෝ මුත්රා කළයේ. ජලය ගනෙ එන මනේ ඉල්ලා සිටි චතුමා පසුව තම වස්තරය මත වය ඉසුවයේ. නමුත් චතුමා වය සද්දේවෝ නැත.)

28) عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ: أَتَى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَصْبِيَّ فَبَالَ عَلَى تَوْبِهِ فَدَعَا بِمَاءٍ فَأَتْبَعَهُ إِيَّاهُ. وَلَمَسْم فَأَتْبَعَهُ بَوْلَهُ وَلَمْ يَغْسِلْهُ

28. විශ්වාසවන්තයින්ගෝ මෂණියන් වූ ආයිෂා රළියල්ලාහු අන්හා නුමය විසින් වාර්තා කරන ලදී. (කුඩා බිලිඳකුෙ නඩ සල්ලල්ලාහු අලයේහි වසල්ලමේ නුමාණන් වතෙ ගනෙ එනු ලැබීය. ඔහු චතුමාගෝ වස්තරයෝ මුත්රා කළයේ. ජලය ගනෙ එන මනේ ඉල්ලා සිටි චතුමා පසුව එම ස්ථානය පමණක් පිරිසිදු කළයේ.)

මුස්ලිමේ හි එන තවත් වාර්තාවක (ඔහුගෝ මුත්රා නැවරුනු කෞටස පමණක් පිරිසිදු කළයේ. නමුත් චතුමා වය (වස්තරය) නොසද්දේවයේ.)

29) عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: جَاءَ أَعْرَابِيٌّ فَبَالَ فِي طَائِفَةِ الْمَسْجِدِ فَزَجَرَهُ النَّاسُ فَنَهَاهُمْ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا فَضَى بَوْلَهُ أَمَرَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِذُنُوبٍ مِنْ مَاءٍ فَأَهْرِيَقَ عَلَيْهِ

29. අනස් ඉබ්නු මාලික් රළියල්ලාහු අන්හු නුමා විසින් වාර්තා කරන ලදී. (ගැමි අරාබි ජාතිකයකුෙ පැමිණ මස්පිදයෝ එක් කෞතක මුත්රා කළයේ. ජනයා ඔහුව පලවා හැරීයහ. එවිට චතුමාණෝ ඔවුන්ව

වැළැක්වූ හ. ඔහු මුත්තා කර අවසන් කළ පසුව ජල බඳුනක් ගෙන එන මනේ අණ කළහ. පසුව ඒ මත විය වක් කරනු ලැබීය.

(30) عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:

الْفِطْرَةُ خَمْسٌ الْإِخْتِثَانُ وَالْإِسْتِحْدَادُ وَقَصُّ الشَّارِبِ وَتَقْلِيمُ الْأَظْفَارِ وَتَنْفُؤُ الْإِبْطِ

30 අඩු හුරුයේ රලියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී ,
(අල්-ෆිත්රා නම් පාරම්පරිකව පැවත එන පිරිසිදුකම් පහක් ,
වර්මපදෙනය, යටි රුවල වැවීම උඩු රුවල කපා හැරීම , නියපමනු
කැපීම, කිහිලි (හා රහසඟ) රෝම ඉවත් කිරීම.

පාඩම - 06

ජනාධන්(මහා කිලිට්) හඳුනාගත් ස්නානය කිරීම

(31) عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَقِيَهُ فِي بَعْضِ طَرِيقِ الْمَدِينَةِ

وَهُوَ جُنْبٌ فَأَنْحَسَتْ مِنْهُ فَذَهَبَتْ فَأَعْتَسَلَتْ ثُمَّ جِئْتُ فَقَالَ أَيْنَ كُنْتَ يَا أَبَا هُرَيْرَةَ قَالَ كُنْتُ

جُنْبًا فَكَرِهْتُ أَنْ أَجَالِسَكَ وَأَنَا عَلَى غَيْرِ طَهَارَةٍ فَقَالَ سُبْحَانَ اللَّهِ إِنَّ الْمُسْلِمَ لَا يَنْجَسُ

31. අඩු හුරුයේ රලියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී .
සැබැවන්ම නබි සල්ලල්ලාහු අලයෙහි වසල්ලේ තුමාණන් ඔහුව (අඩු
හුරුයේ) ලදිනාවතේ සමහර විදිවල දුටුහ . ඔහුද ජනාධන්
තත්ත්වයේ පසුවිය . එතුමා මසෙට් පැවසීය . 'මම එතුමාගෙන් අත්වි
ගියමේ. පසුව දිය නැවමේ. අනතුරුව (එතුමා වතෙට) පැමිණියමේ. එවිට
එතුමාණන් ඔහු අඩු හුරුයේ ! ඔබ කමතේ සිටියේ දැ ?යි විමසුහ. මම
ජනාධන් තත්ත්වයේ පසුවීම . එබැවින් ඔබ සමඟ අසුන් ගන්නට මම
අකමැති වූයමේ . තවද මම පිරිසිදු කමින් තමාට සිටියමේ . එවිට
නබිතුමාණන්, (සුබ්හානල්ලාහ් - අල්ලාහ් අති පිවිතූරය . සැබැවන්ම
මුස්ලිම්වරයකු තවත් වාර්තාවක මුළුත්වරයකු අපිරිසිදු
නමාවන්නය) යැයි පැවසුහ.

32) عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ: كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اغْتَسَلَ مِنْ الْجَنَابَةِ غَسَلَ يَدَيْهِ ثُمَّ تَوَضَّأَ وَضُوءَهُ لِلصَّلَاةِ ثُمَّ يُخَلِّلُ بِيَدَيْهِ شَعْرَهُ حَتَّى إِذَا ظَنَّ أَنَّهُ قَدْ أَرَوَى بَشَرَّتَهُ أَفَاضَ عَلَيْهِ الْمَاءَ ثَلَاثَ مَرَّاتٍ ثُمَّ غَسَلَ سَائِرَ جَسَدِهِ

32. ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය විසින් වාර්තා කරන ලදී . අල්ලාන්ගේ දූතයාණන් ජනාධන් හඳුන්වනේ ස්නානය කිරීම සඳහා යන විට තම දඅන් සෝදා ගෙන පසුව සලාතය සඳහා ඔහු වුළු ගන්නාක් මනේ වුළු ධන්වනය කර ගනිති . අනතුරුව තම දෂතින් තම රන්ම අතල්ලා සන්දති. තම ශරිරය (අතල්ලා) සල්පූර්ණ කළ ධවට චතූමාණන් හැඟුනු විට ඒ මත තුන් වරක් ජලය ගලා යාමට සලස්වති . අනතුරුව තම ශරිරයේ සසු කෂටස්ද සන්දා හරිති.

33) وَكَأَنْتَ تَقُولُ: وَقَالَتْ كُنْتُ اغْتَسِلُ أَنَا وَرَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ نَعْرِفُ مِنْهُ جَمِيعًا

33. අල්ලාන්ගේ දූතයාණන් සමඟ මම ද චකම භාජනයක ස්නානය කරන්නකු වීම . අපි දදෙනොම චයින් ඇද ස්නානය කරන්නන් වීම . යයි ඇය (ආයිෂා රලියල්ලාහු අන්හා) තවදුරටත් පරකාශ කර සිටියාය.

34) عَنْ مَيْمُونَةَ بِنْتِ الْحَارِثِ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ وَضَعْتُ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَضُوءًا لِجَنَابَةِ فَأَكْفَأَ بِيَمِينِهِ عَلَى شِمَالِهِ مَرَّتَيْنِ أَوْ ثَلَاثًا ثُمَّ غَسَلَ فَرْجَهُ ثُمَّ ضَرَبَ يَدَهُ بِالْأَرْضِ أَوْ الْحَائِطِ مَرَّتَيْنِ أَوْ ثَلَاثًا ثُمَّ مَضَمَضَ وَاسْتَنْشَقَ وَغَسَلَ وَجْهَهُ وَذِرَاعَيْهِ ثُمَّ أَفَاضَ عَلَى رَأْسِهِ الْمَاءَ ثُمَّ غَسَلَ جَسَدَهُ ثُمَّ تَنَحَّى فَغَسَلَ رِجْلَيْهِ قَالَتْ فَأَتَيْتُهُ بِخَرْقَةٍ فَلَمْ يُرِدْهَا فَجَعَلَ يَنْفُضُ بِيَدِهِ

34. නඩි සල්ලල්ලාහු අලයෙහි වසල්ලේ තුමාණන් ගේ භාර්යාවක් වූ මයිමුනා ඩින්ත් භාරිස් තුමිය විසින් වාර්තා කරන ලදී.

මම අල්ලාහ්ගේ දූතයාණන් වනුවෙන් ජනාධන් ස්නානය සඳහා ජලය ගෙනෙවිත් තැබුවමේ . එතුමාණන් දවෙරක් හෝ තුන්වරක් තම දකුණතින් ගෙන තම වම් පැත්තට බඳුන ඇල කර (ජලය වක්කර) ගත්තේය. අනතුරුව තම ලිංගය සෝදා ගත්තේය අනතුරුව එතුමාගේ දෑත බිම හෝ බිත්තියකද දවෙරක් හෝ තුන්වරක් ගැසුවේය. අනතුරුව කට කලත්වා පිරිසිදු කර ගනිමින් නාසයද පිරිසිදු කර ගත්තේය . තවද තම මුහුණ හා තම දෑත් සෝදා ගත්තේය . පසුව එතුමාණන් තම හිස මත ජලය වක්කර ගත්තේය . පසුව තම ශරීරයේ සසු පැතිද සෝදා ගත්තේය පසුව නැමී තම පාදද සෝදා ගත්තේය . මම එතුමාණන් වනෙ තුවායක් ගෙන ආවමේ නමුත් එතුමා විය ජරිය කළේ නැත එතුමා තම අතින් ජලය පිස දැමූහ.

(35) عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ، أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ. سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَيْرُقَدْ أَحَدُنَا وَهُوَ جُنُبٌ قَالَ نَعَمْ إِذَا تَوَضَّأَ أَحَدُكُمْ فَلَيْرُقَدْ

35. අබ්දුල්ලාහ් ඉබ්නු උමර් රජියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී.

සැබැවන්ම උමර් ඉබ්නු කත්තාබ් තුමා අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් කෙනෙකු ජනාධන් තත්ත්වයේ සිටියදී නිදා ගනිව දැයි විමසුවේය. එවිට එතුමා (විසයේ) නුඹලා අතරින් කෙනෙකු වුළු ධර්මය කර ගත්තේ නම් නිදාගනිත්වා)

(36) عَنْ أُمِّ سَلَمَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ - زَوْجِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ: جَاءَتْ أُمُّ سُلَيْمٍ - امْرَأَةَ أَبِي طَلْحَةَ - إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ يَا رَسُولَ اللَّهِ إِنَّ اللَّهَ لَا يَسْتَحْيِي مِنَ الْحَقِّ فَهَلْ عَلَى الْمَرْأَةِ مِنْ غُسْلِ إِذَا احْتَلَمَتْ فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ (نَعَمْ إِذَا رَأَتْ الْمَاءَ)

36. නබි තුමාණන්ගේ භාර්යාවක් වූ උමේමු සලමා රළියල්ලාහු අන්තා තුමිය විසින් වාර්තා කරන ලදී . අඬු තල්හාගේ බරිය උමේමු සුලයෙහි අල්ලාහ්ගේ රසුල්වරයාණන් වන පැමිණ මසෙහි පැවසුවාය . අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම සත්යය පිළිබඳව අල්ලාහ් ලැජ්ජා නොවන්නෙයි. එබැවින් කාන්තාවක් ඇය මෝවනය වූ විටක ස්නානය කිරීම ඇයට නියම වන්නේද? එවිට එතුමාණන් (එසෙයි, ඇය ජලය දුටු විට) යැයි පැවසූහ.

(37) عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ: كُنْتُ أَعْسِلُ الْجَنَابَةَ مِنْ ثَوْبِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَيَخْرُجُ إِلَى الصَّلَاةِ وَإِنْ بَقِيَ الْمَاءُ فِي ثَوْبِهِ . وَفِي لَفْظِ مُسْلِمٍ: لَقَدْ كُنْتُ أَفْرُكُهُ مِنْ ثَوْبِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَرُكًا، فَيُصَلِّي فِيهِ

37. ආයිෂා රළියල්ලාහු අන්තා තුමිය විසින් වාර්තා කරන ලදී . අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලයෙහි වසල්ලම් තුමාණන්ගේ වස්තුවෙන් මම ජනාබත් සඳහා ස්නානය කරන්නියක් වූවමේ , එතුමාණන් සලාතය සඳහා පිටත් වූහ . සැබැවින්ම එතුමාගේ වස්තුව ජලයෙන් තනේ වී තිබිණ.ඌ

මුස්ලිම් සහ වාර්තාවක , අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලයෙහි වසල්ලම් තුමාණන්ගේ වස්තුවෙන් (එහි තිබූ පැල්ලම්) මම හඟඳිත් සිටුවමේ. එතුමාණන් එහි (ඒ ඇඳුමෙහි) සලාතය ඉටු කළෙයි'

(38) عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ إِذَا جَلَسَ بَيْنَ شُعْبَيْهَا الْأَرْبَعِ تَمَّ جَهْدَهَا فَفَدَى وَجَبَ الْغَسْلُ . وَفِي لَفْظِ مُسْلِمٍ (وَإِنْ لَمْ يُنْزَلْ)

38. අඬු හුරයිරා රළියල්ලාහු අන්තා තුමාණන් විසින් වාර්තා කරන ලදී . (ඇයගේ(රාහික) ස්ථාන හතරක ඉඳ , පසුව ඇය හා වරෙ දැරුවේ නම් ස්නානය අනිවාර්ය විය.)

මුස්ලිම්හි සඳහන් වාර්තාවක (ඔහුට ශුක්රාණු පිට නොවුව ද) යැයි සඳහන් වී ඇත'

(39) عَنْ أَبِي جَعْفَرٍ مُحَمَّدِ بْنِ عَلِيٍّ بْنِ الْحُسَيْنِ بْنِ عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُمَا، أُمَّهُ كَانَتْ - هُوَ وَأَبُوهُ - عِنْدَ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُمَا وَعِنْدَهُ قَوْمٌ فَسَأَلُوهُ عَنِ الْغُسْلِ فَقَالَ يَكْفِيكَ صَاحٌ فَقَالَ رَجُلٌ مَا يَكْفِينِي فَقَالَ جَابِرٌ كَانَتْ يَكْفِي مَنْ هُوَ أَوْفَى مِنْكَ شَعْرًا وَخَيْرٌ مِنْكَ - يريد رسول الله صلى الله عليه وسلم ثم أمنا في ثوب. وفي لفظ: كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُفْرَغُ الْمَاءَ عَلَى رَأْسِهِ ثَلَاثًا.

39. අඩු පෑහට මුහුම්මේදී ඉඩිනු අලි ඉඩිනු අල්-හුසයිනි ඉඩිනු අලි රලියල්ලාහු අන්හුමා තුමා විසින් වාර්තා කරන ලදී . චතුමාණන් - හුසයිනි තුමා- හා චතුමාණන්ගේ පියා - අලි තුමා ජාබර් ඉඩිනු අබ්දුල්ලාහ් රලියල්ලාහු අන්හුමා සමඟ වූහ . චතුමා ඉදිරියේ පිරිසක් විය. ඔවුහු චතුමාණන්ගේ ස්නානය පිළිබඳව විමසූහ. චචට චතුමාණන් ඔබට සා: වකක ප්රමාණයක් ප්රමාණවත් වයි. චචට මිනිසකු නැඟිට මා හට විය ප්රමාණවත් නොවන්නයි යැයි පැවසුවයි . චචට ජාබර් රලියල්ලාහු අන්හු තුමා ඔබට වඩා ශ්රමේට හැඟුම් බරින් ඔබට පරිපූර්ණ අයටම විය ප්රමාණවත් විය යැයි පැවසුවයි . - වයිත් ඔහු අදහස් කළේ අල්ලාහ්ගේ රසුල්වරයාවය . - පසුව රදේ කඩිකින් ආවරණය කර ගත්තයි.

අල්ලාහ්ගේ දූතයාණන් තම හිසට තුන්වරක් පලය වක්කර ගන්නකු ව සිටියහැයි තවත් වදනක සඳහන් වී ඇත.

පාඩම - 07
තයමීමුමී

(40) عِمْرَانُ بْنُ حُصَيْنٍ الْخُزَاعِيُّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى رَجُلًا مُعْتَزِلًا لَمْ يُصَلِّ فِي الْقَوْمِ فَقَالَ يَا فُلَانُ مَا مَنَعَكَ أَنْ تُصَلِّيَ فِي الْقَوْمِ فَقَالَ يَا رَسُولَ اللَّهِ أَصَابَتْنِي جَنَابَةٌ وَلَا مَاءَ قَالَ عَلَيْكَ بِالصَّعِيدِ فَإِنَّهُ يَكْفِيكَ

40. ඉම්රාන් ඉබ්නු හුසයින් රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ “පිරිසක් සමඟ සලාතය ඉටු නොකර (අහකට වී) සිටින මිනිසකු දූච්ඡ . එවිට එතුමාණෝ ඕ මනුෂ්‍යයා! පිරිසත් සමඟ නුඹ සලාතය ඉටු නොකර සිටීමට නුඹව වැළැක්වූයේ කුමක් ද? එවිට ඒ මිනිසා ඕ අල්ලාහ්ගේ දූතයාණනි! මට ජනාධත් (නමුත් ස්නානය අනිවාර්ය කරවන මහ කිලිට්ට) ඇති වී ඇත . (පිරිසිදු කර ගැනීමට) ජලය ද නොමැත . යැයි පැවසුවේය . එවිට එතුමාණෝ ඔබට සරිදී (පිරිසිදු දූවිලි සහිත පස්) ඇත. සැබැවින්ම එය ඔබට ප්රමාණවත් වියේ.

41) عَنْ عَمَّارِ بْنِ يَاسِرٍ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: بَعَثَنِي رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَاجَةٍ فَأَجْنَبْتُ فَلَمْ أَجِدْ الْمَاءَ فَتَمَرَّغْتُ فِي الصَّعِيدِ كَمَا تَمَرَّغُ الدَّابَّةُ ثُمَّ أَتَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرْتُ ذَلِكَ لَهُ فَقَالَ إِنَّمَا كَانَ يَكْفِيكَ أَنْ تَقُولَ يَدْيُكَ هَكَذَا ثُمَّ ضَرَبَ بِيَدَيْهِ الْأَرْضَ ضَرْبَةً وَاحِدَةً ثُمَّ مَسَحَ الشَّمَالَ عَلَى الْيَمِينِ وَظَاهَرَ كَفَيْهِ وَوَجْهَهُ

41. අම්රාන් ඉබ්නු යාසිර් රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී . අවශ්යතාවක් සඳහා අල්ලාහ්ගේ දූතයාණන් මා යැවූහ. එවිට මා කිලිටි තත්ත්වයට පත් වුණාම . ජලය ද මා නොලැබුවම . සතුව පරෙලනවාක් මෙන් මම පස්හි පරෙලුණාම . අනතුරුව මම නබි සල්ලල්ලාහු අලයෙහි වසල්ලමි තුමාණන් වෙත පැමිණියම . මධෙව එතුමාණන්ට පැවසුවමි. එවිට එතුමා (ඔබගේ අත් දකෙත් මසෙමේ කිරීම ඔබට ප්රමාණවත් වන්නෙයි .) අනතුරුව එතුමා තම දෛත් එක් වරක් පහළොවට ගසා පසුව වමතින් දකුණත පිරිමැද්දෙයි තවද තම (මැණික් කටුව දක්වා වූ) දෛත් බාහිරව ද තම මුහුණ ද පිරි මැද්දෙයි.

42) عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ (الأنصاري) رَضِيَ اللَّهُ عَنْهُمَا أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ ((أُعْطِيتُ خَمْسًا لَمْ يُعْطَهُنَّ أَحَدٌ مِنَ الْأَنْبِيَاءِ قَبْلِي نُصِرْتُ بِالرُّعْبِ مَسِيرَةَ شَهْرٍ وَجُعِلَتْ لِي الْأَرْضُ مَسْجِدًا وَطَهُورًا فَأَيُّمَا رَجُلٍ مِنْ أُمَّتِي أَدْرَكْتَهُ الصَّلَاةَ فَلْيَصِلْ وَأَحَلَّتْ لِي الْمَغَانِمُ وَلَمْ

تَحِلُّ لِأَحَدٍ قَبْلِي وَأُعْطِيَتُ الشَّفَاعَةَ وَكَانَ النَّبِيُّ يُبْعَثُ إِلَى قَوْمِهِ خَاصَّةً وَبُعِثْتُ إِلَى النَّاسِ
 ((عَامَّةً))

42. ජාබර් ඉබ්නු අබ්දිල්ලාහ් රජියල්ලාහු අන්තුමා තුමාණන් විසින් වාර්තා කරන ලදී . සැබැවින්ම නබිතුමාණන් මසෙප් ප්රකාශ කළහ . (මට පරෙ වූ නබිවරුන් අතුරින් කිසිවකුට ලබා නොදුන් කරුණු පහක් මට දෙනු ලැබීය . මසක් ගමන් කරන දුර ප්රමාණයට (මා කරෙහි සතරන් තුළ වූ) බයනේ මට උදව් කරනු ලැබීය . මා වනුවනේ මහපොළොව නැමදුම් කරන ස්ථානයක් බවට ද පිරිසිදු බවට ද පත් කරනු ලැබීය. මාගේ සමූහයේ කවර මිනිසකු වුව ද සලාතය තමන්ට පැමිණ වට සලාතය ඉටු කළ යුතුයි . යුද්ධයන් අත්පත් කර ගත් සනීමා වස්තුව මට අනුමත කරනු ලැබීය . මට පරෙ කිසිවකුටත් විය අනුමත කරනු නොලැබීය . (ජනයා වනුවනේ) මැදිහත්වීම ද මට දෙනු ලැබීය. නබි තුමාණන් තම ජනයාට විශේෂයෙන් වචනු ලැබුවකු වූ අතර පොදුවේ මිනිස් සමූහයා වතෙ වචනු ලැබුවකු වූහ.